



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2381/24 - 2024 අප්‍රේල් මස 22 වැනි සඳුදා - 2024.04.22

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.-බී. 3/2021(II)

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත

2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වන වගන්තිය සමග කියවිය යුතු, ඒ පනතේ 71 වන වගන්තිය යටතේ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විමසා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් සාදනු ලබන නියෝග.

රනිල් වික්‍රමසිංහ,
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය.

අප්‍රේල් මස 22 වැනි දින,
කොළඹ දී ය.

නියෝග

- මේ නියෝග 2024 අංක 1 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ - තීරු බදු රහිත මෙහෙයුම්) නියෝග යනුවෙන් හඳුන්වනු ලැබේ.
- (1) කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ එහි සිට තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන බලයලත් තැනැත්තකු විසින්, පිළිවෙලින් (3) වන හෝ (4) වන අනු නියෝගයේ නිශ්චිතව දක්වා ඇති අවශ්‍යතා සපුරාලනු ලැබිය යුතු ය.
(2) අවස්ථාවෝචිත පරිදි, (3) වන හෝ (4) වන අනු නියෝගයේ නිශ්චිතව දක්වා ඇති අවශ්‍යතාව සපුරාලීමෙන් පසුව, තීරු බදු රහිත සිල්ලර වෙළඳ මෙහෙයුම් සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම්, පනතේ 52 වන වගන්තියේ (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර - තීරු බදු රහිත මෙහෙයුම් වශයෙන් නම් කරනු ලැබිය හැකි ය.



(3) තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන බලයලත් තැනැත්තකු විසින්, පහත සඳහන් අවශ්‍යතා සපුරාලනු ලැබිය යුතු ය: -

(අ) ඇමරිකානු ඩොලර් මිලියන පහක අවම ආයෝජනයක් සිදු කිරීම;

(ආ) ඒ බලයලත් තැනැත්තාට තීරු බදු රහිත වෙළෙඳ මෙහෙයුම් සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් පළපුරුද්දක් ඇති බවට සහ සුබෝපහෝගී ඉහළ නැමියාවක සන්නාම නාමලත් සිල්ලර නිෂ්පාදන සමූහයකට ප්‍රවේශය ඇති බවට කොමිෂන් සභාව සෑහීමකට පත්වන පරිදි පෙන්වුම් කිරීම;

(ඇ) අවසරලත් පාරිභෝගිකයන්ගේ තොරතුරු තහවුරු කර ගැනීම උදෙසා කොමිෂන් සභාව විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන මගී පිවිසුම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අදාළ කර ගැනීම; සහ

(ඈ) 7 වන නියෝගයට අනුකූලව, ශ්‍රී ලංකා රේගුවේ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් අනුකූලතා පිළිබඳ සුපරීක්ෂණය සහ අධීක්ෂණය අදාළ කර ගැනීම.

(4) තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යාමට අදහස් කරන බලයලත් තැනැත්තකු විසින් පහත සඳහන් අවශ්‍යතා සපුරාලනු ලැබිය යුතු ය: -

(අ) ඇමරිකානු ඩොලර් මිලියන හතක අවම ආයෝජනයක් සිදු කිරීම; සහ

(ආ) අවසරලත් පාරිභෝගිකයන්ගේ තොරතුරු තහවුරු කරගැනීම උදෙසා කොමිෂන් සභාව විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන මගී පිවිසුම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය අදාළ කර ගැනීම.

3. (අ) ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය- තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් ; හෝ

(ආ) ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාරය- තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම්,

වශයෙන් නම් කරනු ලබන ව්‍යාපාරයක්, පනතේ 53 වන වගන්තියේ (3) වන උපවගන්තිය ප්‍රකාරව වූ නියමයක් ගැසට් පත්‍රයේ පළකිරීමේ දිනයේ සිට අවුරුදු විස්සක කාලසීමාවක් සඳහා, පනතේ II වන උපලේඛනයේ දක්වා ඇති පනත්වලින් හෝ ඒවා යටතේ නිදහස් කිරීම්වලට හෝ දිරිගැන්වීම්වලට හිමිකම් ලැබිය යුතුය.

4. යම් බලයලත් තැනැත්තකු විසින් මේ නියෝගවල නිශ්චිතව දක්වා ඇති අවශ්‍යතාවයන් සපුරාලන්නේ නම් සහ මේ නියෝග ගැසට් පත්‍රයේ පළ කිරීමේ දිනයේ සිට අවුරුදු තුනක කාලසීමාවක් ඇතුළත, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර-තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් හෝ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර- තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් වශයෙන් නම් කරනු ලබන්නේ නම් පමණක්, ඒ බලයලත් තැනැත්තා 3 වන නියෝගය යටතේ ප්‍රදානය කරනු ලබන නිදහස් කිරීම්වලට හෝ දිරිගැන්වීම්වලට හිමිකම් ලැබිය යුතු ය.

5. මේ නියෝගවලට අනුව, ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර- තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් හෝ ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර- තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් වශයෙන් නම් කරනු ලැබ ඇති යම් බලයලත් තැනැත්තකු විසින්,

(අ) මේ නියෝගවල I වන උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ එම උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති නිෂ්පාදිත විස්තරය ඇතුළත සහ එම උපලේඛනයේ III වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අවසරලත් ප්‍රමාණවලින් පමණක් විකිණීම සිදු කළ යුතු ය; සහ

(ආ) (අ) වන අනු නියෝගයේ සඳහන් අවසරලත් භාණ්ඩ, මේ නියෝගවල II වන උපලේඛනයේ II වන තීරයේ, III වන තීරයේ, IV වන තීරයේ, V වන තීරයේ සහ VI වන තීරයේ ශීර්ෂවල නිශ්චිතව දක්වා ඇති අවසරලත් පාරිභෝගිකයන්ට එම උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති දීමනා පිළිබඳ විස්තරවලට අනුරූපී අවසරලත් දීමනා ඇතුළත සහ ඒ එක් එක් තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනෙකුත් කොන්දේසිවලට අනුකූලව විකිණීම සිදු කළ යුතු ය.

6. තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ කටයුතු සිදු කරන මෙහෙයුම්කරුවන් විසින්, මේ නියෝගවල II වන උපලේඛනයේ II වන තීරයේ නිශ්චිතව දක්වා ඇති ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ඇතුළුව ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් සමග සහ ශ්‍රී ලංකාවේ නේවාසික වීසා බලපත්‍ර හිමි විදේශීය ගමන් බලපත්‍ර හිමියන් සමග තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ ගනුදෙනු සිදු කිරීම සඳහා ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් (මුදල් රහිත ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමයක්) භාවිත කළ යුතු ය.

7. තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් ශ්‍රී ලංකා රේගුවේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියාමන සුපරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ සිදු කරනු ලැබිය යුතු ය.

8. මේ නියෝගවල -

“පනත” යන්නෙන්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත අදහස් වේ;

“බලයලත් තැනැත්තා” යන්නට පනතේ දී ඇති අර්ථයම තිබිය යුතු ය;

“කොමිෂන් සභාව” යන්නෙන්, පනතේ 2 වන වගන්තිය යටතේ පිහිටුවන ලද කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව අදහස් වේ;

“තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම්” යන්නෙන්, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ බහුවිධ තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම්කරුවන්ගෙන් සමන්විත තීරු බදු රහිත සාප්පු සංකීර්ණ එකක් හෝ වැඩි ගණනක් සහ එම තීරුබදු රහිත සාප්පු සංකීර්ණවල යටිතල පහසුකම් සංවර්ධනය කර කළමනාකරණය කරන බලයලත් තැනැත්තකුගේ මෙහෙයුම් අදහස් වේ;

“තීරු බදු රහිත මෙහෙයුම්” යන්නෙන්, තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම් සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් අදහස් වේ;

“තීරු බදු රහිත සිල්ලර වෙළෙඳ මෙහෙයුම්” යන්නෙන්, තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් තුළ සිල්ලර භාණ්ඩ විකිණීමේ ව්‍යාපාරයේ නිරත වන බලයලත් තැනැත්තකුගේ මෙහෙයුම් අදහස් වේ;

“නේවාසික වීසා බලපත්‍ර හිමියා” යන්නෙන්, ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඕනෑම වර්ගයක ශ්‍රී ලංකාවේ නේවාසික වීසා බලපත්‍රයක් සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රයක් දරන තැනැත්තකු අදහස් වේ.

“ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියා” යන්නෙන්, ද්විත්ව පුරවැසියභාවය සහිත ශ්‍රී ලාංකිකයකු ද ඇතුළුව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වලංගු විදේශ ගමන් බලපත්‍රයක් දරන තැනැත්තකු අදහස් වේ; සහ

“සංචාරකයා” යන්නෙන්, වලංගු වීසා බලපත්‍රයක් සහිත විදේශ ගමන් බලපත්‍ර හිමියකු අදහස් වේ;

9. 2023 ඔක්තෝබර් මස 25 වන දින අංක 2355/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2023 අංක 3 දරන කොළඹ වරාය නගරය (ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ව්‍යාපාර සඳහා නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ - තීරු බදු රහිත මෙහෙයුම්) නියෝග මෙයින් පරිච්ඡින්න කරනු ලැබේ.

I වන උපලේඛනය
අවසරලත් භාණ්ඩ අවසරලත් ප්‍රමාණවලින්

I වන නිරය	II වන නිරය	III වන නිරය
අවසරලත් භාණ්ඩ	නිෂ්පාදිත වර්ගය අර්ථ දැක්වීම (අවසරලත් ප්‍රමාණය අර්ථ දක්වන ලද නිෂ්පාදිත වර්ගය සඳහා සීමා වේ)	අවසරලත් ප්‍රමාණ (විකුණුම් ඒකක)
1 බීම වර්ග ඇතුළුව ලංකා තේ සහ ශ්‍රී ලාංකික කුළුබඩු*	බීම වර්ග ඇතුළුව ලංකා තේ සහ ශ්‍රී ලාංකික කුළුබඩු	සීමාවක් නැත*
2 ඇඳුම්	වා්‍යාපාරික සහ කාර්යාලයීය ඇඳුම්, සාමාන්‍ය ඇඳුම්, ක්‍රීඩා ඇඳුම් සහ යට ඇඳුම්	මුළු ගණන උපරිම ඒකක 16ක්(වා්‍යාපාරික සහ කාර්යාලයීය ඇඳුම් හෝ සාමාන්‍ය ඇඳුම් හෝ ක්‍රීඩා ඇඳුම් හෝ යට ඇඳුම්වලින් උපරිම ඒකක 04 බැගින්)
3 පරිගණක සහ පරිගණක ආශ්‍රිත උපාංග	පරිගණක: ලැප්ටොප් සහ වැබ්ලට් පරිගණක පරිගණක ආශ්‍රිත උපාංග: ආදාන/ප්‍රතිදාන ප්‍රභවයක් ලෙස භාවිත කළ හැකි බාහිර ඉලෙක්ට්‍රොනික උපාංග	මුළු ගණන උපරිම ඒකක 02 ක් සහ පරිගණක ආශ්‍රිත උපාංග ඒකක 01 ක්
4 රසකැවිලි	වොකලට් සහ පැණිරස නිෂ්පාදන	මුළු බර උපරිම කිලෝග්‍රෑම් 05
5 පිඟන් භාණ්ඩ	පෝසිලෙන් පිඟන් භාණ්ඩ කට්ටල	උපරිම පිඟන් භාණ්ඩ කට්ටල 01
6 ආහාර අයිතම	ඇට වර්ග, රටඉඳි, වියළි පළතුරු, ධාන්‍ය, සෝස් වර්ග, තැවරුම් වර්ග සහ මී පැණි	මුළු බර උපරිම කිලෝග්‍රෑම් 02
7 සම් භාණ්ඩ	බඳපටි, බැග්, පසුම්බි සහ සපත්තු	මුළු ගණන උපරිම ඒකක 16ක්(බඳපටි හෝ බැග් හෝ පසුම්බි හෝ සපත්තුවලින් උපරිම ඒකක 04 බැගින්)
8 ගමන් මලු	ගමන් බැග් සහ සුට්කෝස්	මුළු ගණන උපරිම ඒකක 02ක්
9 ජංගම දුරකථන සහ උපාංග	-	මුළු ගණන උපරිම ඒකක 02ක්
10 පෑන් සහ පෑන් උපාංග*	-	උපරිම ඒකක 12ක්*

I වන තීරය	II වන තීරය	III වන තීරය
අවසරලත් භාණ්ඩ	නිෂ්පාදිත වර්ගය අර්ථ දැක්වීම (අවසරලත් ප්‍රමාණය අර්ථ දැක්වෙන ලද නිෂ්පාදිත වර්ගය සඳහා සීමා වේ)	අවසරලත් ප්‍රමාණ (විකුණුම් ඒකක)
11	සුවඳ විලඬුන්, රූපලාවන්‍ය නිෂ්පාදන සහ හැඩගැන්වීමේ ද්‍රව්‍ය	සුවඳ විලඬුන් උපරිම මිලි ලීටර් 250. රූපලාවන්‍ය හැඩගැන්වීමේ ද්‍රව්‍ය සහ උපාංග (එක් එක් සන්නාමයෙන් තොරව එක් එක් නිෂ්පාදිතයෙන් ඒකක 02 ක් බැගින්)
12	පෞද්ගලික පරිහරණය සහ පෞද්ගලික සන්නාමය සඳහා වන කුඩා ඉලෙක්ට්‍රොනික අයිතම	එක් නිෂ්පාදිත වර්ගයකින් උපරිම ඒකක 01 බැගින්
13	මත්පැන්, වයින් සහ බීර්**	මත්පැන් උපරිම ලීටර් 02 ක්, වයින් ලීටර් 02 ක් සහ බීර් ලීටර් 02 කට නොවැඩි යුතු ය.**
14	අඩි කණ්ණාඩි සහ ඇස් පළඳුනා	මුළු ගණන උපරිම ඒකක 04ක්
15	දුම්කොළ**	උපරිම සීගරටි කාටන 01 ක් (සීගරටි 200) සහ සුරුවිටු පෙට්ටි 01 ක් (උපරිමය 50)**
16	සෛදුම් නිෂ්පාදිත සහ පැරු නිෂ්පාදිත	ගැලවුම් දියර/Eau De Toilette උපරිම ලීටර් 0.5, වෙනත් එක් එක් සෛදුම් නිෂ්පාදිත වර්ගයකින් ඒකක 02 බැගින්, එක් එක් සන්නාමයෙන් තොරව, පැරු ඩයපර්/පැම්පස් කැලි උපරිම 24 ක්.
17	සෙල්ලම් බඩු	මුළු ගණන උපරිම කට්ටල 06 කි. (එක් එක් සන්නාමයෙන් තොරව) එක් එක් සෙල්ලම් බඩු වර්ගයෙන් උපරිම කට්ටල 02 බැගින්.
18	අත් ඔරලෝසු සහ ස්මාර්ට් බැන්ඩ්	මුළු ගණන උපරිම ඒකක 02ක්
*	රටින් පිටව යන මගීන් සඳහා පමණි	
**	මේ නියෝගවල II වන උපලේඛනයේ 7 වන කොන්දේසිය අනුව	

II වන උපලේඛනය
අවසරලත් දීමනා

I වන කීරය	I වන කීරය	III වන කීරය	IV වන කීරය	V වන කීරය	VI වන කීරය
<p>විස්තර</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි බවට වලංගු සනාථ කිරීමක් සහිතව ශ්‍රී ලංකාවට ආපසු පැමිණි, ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ඇතුළු ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් සහ ශ්‍රී ලංකාවේ නන්වාසික විසා බලපත්‍ර හිමි විදේශීය ගමන් බලපත්‍ර හිමියන්</p>	<p>ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලබන වලංගු විදේශීය ගමන් බලපත්‍රයක් හිමි ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයන්</p>	<p>වලංගු සංචාරක ලේඛන සහිතව විදේශයකට සංචාරය කිරීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් ඇතුළු ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන් සහ ශ්‍රී ලංකාවේ නන්වාසික විසා බලපත්‍ර හිමි විදේශීය ගමන් බලපත්‍ර හිමියන්</p>	<p>අන්තර්ජාලය හරහා අවසරලත් භාණ්ඩ මිල දී ගැනීමට සහ එසේ මිල දී ගන්නා අවසරලත් භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානයකට ගෙන්වා ගැනීමට අදහස් කරන ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන තැනැත්තන්</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකාව තුළ පිහිටුවා පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සංවිධාන</p>
<p>I කිරු/බදු රහිත දීමනා වටිනාකම ඇමරිකානු ඩොලර් 2,000කි.</p>	<p>කිරු, බදු රහිත දීමනාවල වාර්ෂික සීමාව ඇමරිකානු ඩොලර් 2,000කි. (සියලු ගෙවීම් හර කාඩ්පත් හෝ ණය කාඩ්පත් හෝ QR කේත ඇතුළු බලයලත් ඩිජිටල් හෝ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම භාවිතයෙන් සිදු කළ යුතු ය. අවසරලත් පාරිභෝගිකයකු විසින් ඔහුගේම ඩිජිටල් හෝ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම භාවිත කළ යුතු ය.)</p>	<p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කිසිදු වාර්ෂික වටිනාකම් සීමාවක් අදාළ නොවේ. (යම් සංචාරකයකු විසින් මිල දී ගන්නා ලද අවසරලත් භාණ්ඩ එම සංචාරකයා වෙත භාර නොදිය යුතු ය. එම සංචාරකයා ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී ඔහුට ඒවා ලබාගත හැකි වන පරිදි එම භාණ්ඩ ගුවන්තොටුපළ වෙත භාරදෙනු ලබන බවට කිරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.)</p>	<p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කිසිදු වාර්ෂික වටිනාකම් සීමාවක් අදාළ නොවේ. (රටින් පිටතට යන යම් සංචාරකයකු විසින් මිල දී ගන්නා ලද අවසරලත් භාණ්ඩ එම සංචාරකයා වෙත භාර නොදිය යුතු ය. එම රටින් පිටතට යන සංචාරකයා ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී ඔහුට ඒවා ලබාගත හැකි වන පරිදි එම භාණ්ඩ ගුවන්තොටුපළ වෙත භාරදෙනු ලබන බවට කිරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.)</p>	<p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කිසිදු වාර්ෂික වටිනාකම් සීමාවක් අදාළ නොවේ. (ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන තැනැත්තන් විසින් මිලදී ගන්නා ලද අවසරලත් භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් පිටත අදාළ ලබන බවට කිරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.) (ශ්‍රී ලංකාව තුළ වාසය කරන කිසිදු තැනැත්තකුට අවසරලත් භාණ්ඩ සාප්‍රච්ඡේදි ගැනීමට සහ ශ්‍රී ලංකාව ඇතුළත භාර දීමට අවසර නොලැබේ.)</p>	<p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා කිසිදු වාර්ෂික වටිනාකම් සීමාවක් අදාළ නොවේ. (ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන තැනැත්තන් විසින් මිලදී ගන්නා ලද අවසරලත් භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් පිටත අදාළ ලබන බවට කිරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.) (ශ්‍රී ලංකාව තුළ වාසය කරන කිසිදු තැනැත්තකුට අවසරලත් භාණ්ඩ සාප්‍රච්ඡේදි ගැනීමට සහ ශ්‍රී ලංකාව ඇතුළත භාර දීමට අවසර නොලැබේ.)</p>

I වන නිරය	I වන නිරය	III වන නිරය	IV වන නිරය	V වන නිරය	VI වන නිරය
<p>අවසරලත් භාණ්ඩවල අවසරලත් ප්‍රමාණ (I වන උපලේඛනය බලන්න)</p>	<p>I වන උපලේඛනයේ දක්වා ඇති පරිදි</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරලත් භාණ්ඩ</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරලත් භාණ්ඩ</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරලත් භාණ්ඩ</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් වන සීමාව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p> <p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි අවසරලත් භාණ්ඩ</p>
<p>දීමනාවන් ආරම්භ වීම</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි පළමුවන දිනයේ (FDOA) සිට දින 4ක් ඇතුළත.</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි දිනයේ සිට</p>	<p>සංචාරය කරන දිනයට පෙර මිල දී ගැනීම අවසන් කළ යුතු ය.</p>	<p>කොළඹ වරාය නගරයේ නිරු බදු රහිත පාරිභෝගිකයකු වශයෙන් පසුව ලියාපදිංචි වීම.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>
<p>දීමනාවේ වලංගු කාලසීමාව</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි පළමුවන දිනයේ (FDOA) සිට වාර්ෂික දීමනාව</p>	<p>ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලබන පරිදි ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ</p>	<p>අදාළ නොවේ.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>
<p>මිල දී ගැනීමේ කාලසීමාව</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි පළමුවන දිනයේ (FDOA) සිට දින 4ක් ඇතුළත එක් වාරයක්</p>	<p>ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ</p>	<p>සංචාරය කරන දිනයට පෙර මිල දී ගැනීම අවසන් කළ යුතු ය.</p>	<p>ලියාපදිංචි වීමෙන් පසුව ඇණවුම් කළ හැකි ය.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>
<p>පැමිණිය හැකි වාරගණන (මිල දී ගැනීමේ කාලසීමාව තුළ)</p>	<p>ශ්‍රී ලංකාවට පැමිණි පළමුවන දිනයේ (FDOA) සිට දින 4ක් ඇතුළත වාර්ෂිකව එක් වාරයක්</p>	<p>ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කාලය තුළ එකකට වැඩි වාර ගණනක්</p>	<p>සංචාරය කරන දිනයට පෙර මිල දී ගැනීම අවසන් කළ යුතු ය.</p>	<p>අදාළ නොවේ.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>

	I වන තීරය	I වන තීරය	III වන තීරය	IV වන තීරය	V වන තීරය	VI වන තීරය
7	<p>I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණ සීමාවන් ඉක්මවා මිල දී ගත හැකි ප්‍රමාණයන්</p>	<p>අවසර නොලැබේ.</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>(සංචාරකයා විසින් මිල දී ගන්නා ලද භාණ්ඩ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී ඔහුට ලබාගත හැකි වන පරිදි ඉවත්නොවූවල වෙත භාරදෙනු ලබන බවට තීරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.)</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>(රටින් පිටතට යන සංචාරකයා විසින් මිල දී ගන්නා ලද භාණ්ඩ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී ඔහුට ලබාගත හැකි වන පරිදි ඉවත්නොවූවල වෙත භාරදෙනු ලබන බවට තීරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.)</p>	<p>ප්‍රමාණය සම්බන්ධයෙන් කිසිදු සීමාවක් අදාළ නොවේ.</p> <p>(ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන තැනැත්තන් විසින් මිල දී ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකාවෙන් පිටත අදාළ ස්ථාන වෙත භාරදෙනු ලබන බවට තීරු බදු රහිත මෙහෙයුම්කරුවන් වග බලාගත යුතු ය.)</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>
8	<p>අවසරලත් පාරිභෝගිකයාට ඔහුගේ පවුලේ සාමාජිකයන් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රයට කැටුම් ආ හැකි ද යන වග</p>	<p>අවසරලත් පාරිභෝගිකයාට සහ එක් පවුලේ සාමාජිකයකුට පමණක් අවසර ලැබේ.</p>	<p>අවසරලත් පාරිභෝගිකයාට පමණක් අවසර ලැබේ.</p>	<p>අවසරලත් පාරිභෝගිකයාට පමණක් අවසර ලැබේ.</p>	<p>අදාළ නොවේ.</p>	<p>විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද පරිදි වේ.</p>

<p>II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් දීමනාවලට අදාළ විකිණීමේ කොන්දේසි</p>	<p>මේ නියෝගවල I වන උපලේඛනයේ සහ II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් භාණ්ඩ, අවසරලත් ප්‍රමාණ සහ අවසරලත් තීරු බදු රහිත දීමනා කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රයේ දී අවසරලත් පාරිභෝගිකයකු විසින් භාවිත කිරීම සඳහා අදාළ වේ.</p> <p>II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති තීරු බදු රහිත දීමනාව ශ්‍රී ලංකාවට පැමිණි පළමුවන දිනයේ (FDOA) සිට අවුරුද්දක කාලයක් සඳහා පමණක් වලංගු වන අතර, භාවිත නොකළ යම් දීමනාවක් FDOA සිට අවුරුද්දක කාලයක් අවසානයේ දී කල් ඉකුත් වේ.</p> <p>II වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති තීරු බදු රහිත දීමනාව කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රය සඳහා පමණක් අදාළ වන අතර, එය ශ්‍රී ලංකාව තුළ පවත්නා වෙනත් යම් තීරු බදු රහිත දීමනාවලින් ස්වාධීන වේ.</p> <p>II වන උපලේඛනයේ එක් එක් තීරයේ ශීර්ෂයේ නිශ්චිතව දක්වා ඇති අවසරලත් පාරිභෝගිකයන් විසින්, අදාළ අතර මැදි සහ අවසන් ගමනාන්ත අනුකූලතාව නියමයන් මත පදනම්ව, කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රයේ දී ඔවුන් විසින් මිල දී ගනු ලබන අදාළ අවසරලත් භාණ්ඩ සහ එහි ප්‍රමාණයන් සම්බන්ධයෙන් වගකීම දරනු ලැබිය යුතු ය.</p> <p>අතරමැදි සහ අවසන් ගමනාන්තයේ දී අදාළ වන සියලු දේශීය බදු ගෙවීම සහ රැගෙන යන භාණ්ඩ සම්බන්ධයෙන් වන සීමා කිරීම් හා සම්බන්ධ නියම වලට අනුකූලව ක්‍රියාකිරීම අවසරලත් පාරිභෝගිකයන්ගේ වගකීම වේ.</p> <p>අවසරලත් පාරිභෝගිකයන් විසින් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රයේ දී මිල දී ගත් අවසරලත් භාණ්ඩ, අවසරලත් පාරිභෝගිකයන් විසින් ශ්‍රී ලංකාව තුළ නැවත විකිණීම හෝ හුවමාරු කිරීම සිදු කරනු නොලැබිය යුතු ය. ඒවා සම්පූර්ණයෙන්ම අවසරලත් පාරිභෝගිකයාගේ සහ පවුලේ සාමාජිකයන්ගේ පරිභෝජනය සහ භාවිතය සඳහාම පමණක්ම වේ.</p> <p>අවසරලත් පාරිභෝගිකයන් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි විය යුතු ය. I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති පරිදි මත්පැන්, වයින් සහ බීර වයස අවුරුදු 18ක් හෝ ඊට වැඩි පාරිභෝගිකයකු විසින් මිල දී ගනු ලැබිය හැකි ය. එසේ වුවද, I වන උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති දුම්කොළ, රටින් පිටවන වයස අවුරුදු 21 ක් හෝ ඊට වැඩි පාරිභෝගිකයකු විසින් පමණක්, එම පාරිභෝගිකයා ශ්‍රී ලංකාවෙන් පිටවන අවස්ථාවේ දී ගුවන්තොටුපළෙන් ලබාගත හැකි වන පරිදි මිල දී ගනු ලැබිය හැකි ය.</p> <p>අවසරලත් පාරිභෝගිකයන් නොවන වෙනත් කිසිදු තැනැත්තකුට කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත පරිශ්‍රයෙන් අවසරලත් භාණ්ඩ මිල දී ගැනීමට අවසර නොලැබේ.</p>
---	---

EOG 05 - 0195